

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය - 2013

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1985 අංක 46 දරන ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතන පනතේ 10(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් සහ නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය යැයි කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ තත්වවාගණනය කළ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වවාගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වවාගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණය කරනු ලැබේ.

ආයතනය සතු කාර්යාල උපකරණ, ලී බඩු, පුස්තකාල පොත්, පරිගණක, පරිගණක උපාංග සහ විදුලි විෂයයන් ඇතුළු සියළු වත්කම්, එම වත්කම්වල ඵලදායී ජීව කාලය සැලකීමෙන් තොරව වර්ෂයකට සියයට 10 බැගින් ක්ෂය කර තිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව

අනුකූල නොවීම

(අ) මුදල් රෙගුලාසි

i. මුදල් රෙගුලාසි 228

අදාළ වියදම් ගිණුම පිළිබඳ විස්තර ගෙවීම් වවුචර්වල මතු පිට සඳහන් කර නොතිබුණි.

ii. මුදල් රෙගුලාසි 1646

ආයතනයේ සංචිත වාහනවලට අදාළ ආයතනයේ සංචිත වාහන සම්බන්ධයෙන් දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) චක්‍රලේඛ විධිවිධාන

2004 ජනවාරි 26 දිනැති අංක 2004/පුස්./1 දරන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල චක්‍රලේඛයේ 3.1 වගන්තිය.

ආයතනය විසින් පුස්තකාල පොත්වලට අදාළව වාර්ෂික සමීක්ෂණයක් සිදුකළ යුතු වුවද, ඒ අනුව සමීක්ෂණයක් සිදු කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම්වල ප්‍රතිඵලය රු. 2,131,221 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ රු.5,340,626 ක ඌනතාවයක් වූ හෙයින් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵල රු.7,471,847 ක වර්ධනයක් දැක්වුණි. මුළු වියදම රු. 1,947,071 කින් වැඩි වුවද, වර්ෂය සඳහා ලැබීම් රු. 9,418,918 කින් වැඩි වී තිබීම මෙම වර්ධනයට හේතුවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- i. සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ ක්‍රියාකාරී සැලැස්මේ භෞතික හා මූල්‍ය ඉලක්කයන් දක්වා තිබුණද, මූල්‍ය කාර්යසාධනය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- ii. ආයතනයේ භෞතික කාර්යසාධනය අනුව, සමාලෝචිත වර්ෂය අවසානය වන විට ඉලක්කයන් ඉටු කර ගැනීම පහත දැක්වේ.

ක්‍රියාකාරී සැලැස්ම අනුව විෂය අංකය	විස්තරය	ඉලක්කයන්		ඉටුකර ගැනීම
		මූල්‍ය රු	භෞතික	
01	අලුතෙන් විනිශ්චයකාරවරුන් පුහුණු වැඩසටහන් පත්වූ සඳහා	1,500,000	විනිශ්චයකාරවරුන් 30	පවත්වා නොතිබුණි
03	කම්කරු උසාවි සහායකවරුන් සඳහා පුහුණු වැඩසටහන් (Wi-Fi අන්තර්ජාල පහසුකම්)	808,000	කම්කරු විනිශ්චය සහ සහායකවරුන් 385 ක්	කම්කරු විනිශ්චය සහ සහායකවරුන් 105 ක් පමණක් පුහුණු කරන ලදී.
05	දේශන ශාලාව සඳහා සේදුම් කාමර (wash rooms) ඉදිකිරීම.	1,000,000	කාමර 2	ඉදිකර නැත.
08	පරිගණක හා වෙබ් අඩවි පදනම් පර්යේෂණ පාඨමාලා	100,000	පාඨමාලා 20	පවත්වා නැත.

ඉහත තොරතුරු අනුව, ක්‍රියාකාරී සැලැස්මේ දක්වා තිබූ ඉලක්කයන් ඉටුකර ගැනීම ඉතා දුර්වල මට්ටමක වූ බව අනාවරණය විය.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

1985 අංක 46 දරන ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතන පනතේ 10(4) වගන්තිය අනුව, මුදල් වර්ෂය අවසන් වී මාසයක් ඇතුළත එක් එක් මුදල් වර්ෂය සඳහා ආයතනයේ ගිණුම් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. එසේ වුවද සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ 2014 ජූනි 10 දින දීය.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- අ. ගිණුම්කරණය
- ආ. සැලසුම් කිරීම